

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්මුවේ ප්‍රකාශනය

තුර්කි ලිරා මුදලේ අර්බුදයෙන් ලේක වෙළඳපොලවල කම්පනය වේ

World markets brace for impact of Turkish lira crisis

නික් බ්‍රිමස් විසිනි

2018 අගෝස්තු 13

තුර්කියේ මුළුස හා ලිරා මුදලේ අර්බුදයෙනි
තුර්කියේ මුදලේ අර්බුදයෙනි සහ ගෝලීය ප්‍රතිච්‍රිත පිළිබඳ අනතුරු අගෙවිම් නිකුත්වෙදේ. අද දින ආරම්භයේදී ප්‍රධාන මුළුස වෙළඳපොලවල මතුව තිබූ ප්‍රමුඛ ප්‍රශ්නය, එහි බලපෑම කවරක් විය හැකි ද යන්නයි.

නිව් ගෝර්ක් විසින් අර්බුදය ලියුම්කරු පොල් කිරීමාන් සති අන්තයේ පළකල ලිපියක සඳහන් කළේ, තුර්කි ලිරාවේ කඩාවටේම, වසර 20ව පෙර ආයිතානු මුළුස අර්බුදය ප්‍රතිනිර්මානය වීමක් බවය.

පිමිකෝ යන ලේකයේ විශාලතම බඳුමිකර වෙළඳ සමාගමක් අනතුරු අගෙවුණේ, තුර්කි අර්බුදය වනාහි, අමෙරිකානු මහ බැංකුව සිය පොලී අනුපාත ඉහළ නැංවීමේ සහ එහි මුළුස වත්කම් තොග අඩුකිරීමේ ප්‍රතිපල වශයෙන් ගෝලීය මුළුස වෙළඳපොලවල අතිව තිබෙන මාරුවේ ප්‍රතිච්‍රිතය වී ඇති බවය.

ඩොලර් වලින් නියම කෙරෙන නය පහත අගයකින් පැවතියදී ඒවා වැඩි වැඩියෙන් ලබාගත් තුර්කිය වැනි රටවලට පොලී අනුපාත වැඩිකිරීම තදින් බලපා ඇති. අමෙරිකානු පොලී අනුපාත හා ඩොලරය ඉහළයෙමත් සමඟ නියුතියන් බංකොලොත් වීමේ කොන්දේසි දැඩි කරමින් නය ආපසු ගෙවීමේ වියදුම් ඉහළ යෝමට පටන්ගෙන ඇති.

ඩොලර් බලියන 46.7ක නය බරක් ඇති තුර්කිය ජාත්‍යන්තර වෙළඳපොල වලින් වැඩියෙන්ම නියුත් රටකි.

පිමිකෝහි ගෝලීය ආර්ථික උපදේශකයා වන ජෝකිම් ගෙල්ස් 12දා ලිවි සටහනක මෙයේ සඳහන් විය: "මෙය, දුර්වල දේශීය ආර්ථික ප්‍රතිපත්ති නරක අතට හැරීමත්, පහත යන ගෝලීය දුව්‍යීලතාවත්, පහර වැඳිය හැකි, ඩොලර් වලින් නියමිත පිමිබුනු ගේපත්තු, වසර හා දැඩි අස්ථාවරත්වයක් නිර්මානය කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ තවත් නිදුසුනක් බව පෙනී යයි. මහ බැංකුවේ ගේපත්තු හැකිලෙන බවත් තුමානුලට අරමුදුල්

අනුපාත නැංවීමත් ගෝලී අගෙවුම් සහිත වන බව නොකිවේ කවු ද?"

ගුරෝපිය මධ්‍යම බැංකුව, තුර්කි නයට වඩාත් නිරාවරනයට ඇති ප්‍රධාන ගුරෝපිය බැංකු ගැන පරික්ෂාවෙන් සිටි. ස්පාස්ක්ස්න්දයේ බිඛිලිස් තුර්කියට ඩොලර් බලියන 83.3 ද ඉතාලියේ ගුත් තෙශකිරී බලියන 38.4 ද ප්‍රන්සයේ බිඛිලිස් පර්බාස් බලියන 17 ද නය දී ඇතේ.

කම්කරු පන්තියට එල්ල කෙරෙන ප්‍රභාර දැඩි කරමින් මුළුස ස්පාස්ක්ස්න්දය අතිකිරීම පිනිස මහ බැංකුව පොලී අනුපාත වැඩිකළ ගුතු ය යන්න, ජාත්‍යන්තර මුළුස වෙළඳපොලවල නියෝගය වී ඇතේ. දැනුවමත් එරට උද්ධිමතන අනුපාතය සියයට 16 ත් වඩා වැඩිය. එහෙත් එම නියෝගය තුර්කි ජනාධිපති රිසේප් එර්ඩොගාන් විසින් මේ දැක්වාම ප්‍රතික්ෂේප කරනු ලබේ ඇතේ.

සති අන්තයේ පැවතීවූ ක්‍රියා ගනනාවකදීම එර්ඩොගාන්, ඔහුගේ ජනතාවාදී පුරසාරම් යෙදුනු අතර, තුර්කි ආර්ථිකය බිම දැමීම පිනිස වෙනත් රටවල් "මෙහෙයුමක්" අරඩා තිබෙන බව පැවසිය.

රිසි නගරයේදී ඔහුගේ සාධාරණත්වය හා සංවර්ධනය යන පක්ෂයේ සාමාජිකයින්ගේ රැලියකදී ක්‍රියාකරමින් ඔහු පැවසුවේ, පොලී අනුපාත වැඩිකිරීම "සුරාකීමේ වාභකයක් වන අතර ඉන් පොහොසතුන් තවත් පොහොසත් කරන අතර දුප්පතුන් තවත් දුප්පත් කරයි" යනුවෙති.

10දා ගනුදෙනු වලදී තුර්කි ලිරාව සියයට 18කින් පමණ කඩා වැටුනි. එය 2001 මුළුස අර්බුදයෙන් පසුව ඇතිවූ තියුණුම වැටීම වන අතර වෙළඳපොල ව්‍යවහාර කිරීමෙන් පසුව තවදුරටත් පහත වැටීමට නියමිතය. ආයිතානු වෙළඳපොලවල ආරම්භක පැය ගනත් තුළ එය තවත් සියයට 12න් පහත සියේය. එය ඩොලරයක් ලිරා 7ක අගයක් වන අතර ඉක්මනින්ම 10ක මට්ටමට වැටෙනු ඇති බව සැලකේ.

12දා තුරියට ප්‍රවත්පනේ ඔන්ලයින් සටහනකට සහභාගි වෙමින් ජනාධිපතිගේ බැණා වන මුදල් හා හාන්ඩාර අමති බෙරවී අල්බේයාක් පැවසුවේ, ආර්ථිකය ස්පාස්ක්ස්න්දය කිරීමේ ක්‍රියාකාරී සැලක්මක්

තමා සතුව අති බවයි. ලේරාවේ අගය කඩාවටීම “ප්‍රභාරයක්” යයි ඔහු පැවසිය.

“13දා උදෑසන සිට අපගේ ආයතන, අවශ්‍ය පියවර ගන්නා අතර නිවේදන වෙළඳපොල සමග බෙදාහදා ගන්නේමු.” එහෙත් ඒ කුමන පියවර තුළින් ද යන්න ගැන ඔහු කිසිවක් තොකිවේය. “පුලුල් වශයෙන් ආර්ථිකය ද බැංකු ද සඳහා සැලැස්මක් සූදානම් කර තිබේ, ආන්ත්‍රික අපගේ බැංකු හා බැංකු තිරික්ෂණ සමාගම සමග ඉක්මන් කුමයකින් අවශ්‍ය පියවර ගන්නවා.”

1930 ගනන්වල මහා ආර්ථික අවපාත අවධියට සමාන ආර්ථික බලපෑමක් ඇති කරමින්, කළුපය පුරා කම්පන මාලාවක් ඇති කළ තායි බාටි මුදලේ කඩාවටීම මගින් 1997-98දී ආකියාවේ කිදුවනාක් වහි මුළු අර්බුද්‍යකට තුර්කිය මුහුන්පා කිවින බවට පළවන අදහස් ඒබාගාන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

ලේරාවේ වැටීම තුර්කි ආර්ථිකයේ අත්තිවාරම පිළිබඳ තොකරන්නේ යයි ඔහු පැවසිය. “මෙම තේ කෝප්පයේ කුනාවුවට හේතුව කවරේ ද? මේ සඳහා වන ආර්ථික හේතුවක් ඇත්තේ නැති....මෙය තුර්කියට විරැද්‍ය මෙහෙයුමක කටයුත්තක් බව කිව යුතුය.”

මැද පෙරදිග සිය විදේශ පිළිවෙත් ඉලක්කයන් සමග පෙළගස්වා ගැනීමට තුර්කියට බලකිරීම පිනිස වුමිල් ආන්ත්‍රික විසින් මුළු අර්බුද්‍ය ගසාකනු ලැබීමෙන්, ලේරාවේ කඩාවටීම, වඩාත් උත්සන්න කෙරින. පසුගිය සතියේ වුමිල් ආන්ත්‍රික, ලේරාවේ කඩාවටීමටත්, 2016 පුලු මාසයේදී එර්ංබාගාන්ට එරෙහි කුමන්තුන ව්‍යායාමයට සම්බන්ධය යයි කඩාකප්පල්කාරි හා තුස්තවාදී වේද්නාව යටතේ අත්අධ්‍යාපන ගනු ලබ සිටින, එවත්ත්පළිකල් පුරුෂ අන්ඩා බෘත්සන් නිදහස් කිරීම තුර්කි ආන්ත්‍රික විසින් ප්‍රතික්ෂේප කිරීමටත් ප්‍රතිචාර වශයෙන්, තුර්කි වානේ ආනයන සඳහා පනවා තිබෙන තීරුඛද්ද දෙශීයක් දක්වා වැඩි කළේය.

බෘත්සන් අරහයා පැනෙනුගි තිබෙන ගැටුම, තුර්කිය හා ඇමරිකාව අතර පැනෙනුගි තිබෙන ගැටුම් මාලාවක අලුත්ම එකය. සිරියාව තුළ ඇමරිකාව, කුරුදී මිලිෂියා කන්ඩායම් වලට දෙන පිටුබලයට තුර්කිය විරැද්‍යය. ඔවුන් ඒවා හඳුන්වන්නේ තුස්තවාදී කන්ඩායම් ලෙසය. තුර්කිය රැකියාව හා විනය සමග ඇතිකරගෙන තිබෙන සම්පාදනයා මත, ඇමරිකාව මෙන්ම අනෙකුත් නැවෝ සාමාජිකයින් ද සමග තුර්කිය ගැටුමක් ඇතිකරගෙන තිබේ.

එර්ංබාගාන් විසින් සකස්කර 10දා නිව් ගෝර්ක් වයිමියේහි පල කළ අදහස් දැක්වීමකදී, මෙම ප්‍රශ්න

ගැන සඳහන් කෙරේනි. එහිදී කුමන්තුන ව්‍යායාමය ගැන අමෙරිකාවේ ආස්ථානය ගැන ද විවේචන පල වය. සිය ප්‍රධාන ආධාරකරවෙන් දෙදෙනෙක් කානක කළේ විසින් මරා දමා ඇති බව ඔහු පැවසිය. කුමන්තුනය සාර්ථක ව්‍යවාහම් තමාට ද එම ඉරනමට මුහුනපෑමට කිදුවිය හැකිව තිබු බව එර්ංබාගාන් සඳහන් කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් කුමන්තුනය හෙලාදකිනවා වෙනුවට ඇමරිකාව, “තුර්කිය තුළ ස්ථාවරත්වය හා සාමය සවත්වාගෙන යාම” ගැන පමනක් කිතා කළේය. එර්ංබාගාන් සිය අදහස් දැක්වීමේදී සඳහන් තොකලත්, වාර්තා වූ පරිදි ඔහු දිවි ගලවා ගත්තේ, කුමන්තුනය ගැන රැකියානු ඔත්තු සේවා ඔහුට දැනුම්දීම නිසා බව සඳහන් කෙරින.

එම ලිපියෙන්, දිගු කළක් තිස්සේ තුර්කිය හා ඇමරිකාව අතර පළතින මුලෝපායික සන්ධානය ගැන සඳහන් කරන අතර “ඇමරිකාවේ ආසක්තයන් හා ආරක්ෂාවට පමනක් අදාල වන” එකපාරුණවික ක්‍රියා දැඟටම පැවතීම ගැන අනතුරු අගවා ඇතේ. “එකපාරුණවිකත්වයේ මෙම ප්‍රවත්තතාව අකුලා ගැනීමට අසමත්වීම ද තිගරු කිරීම ද අපගේ න් ඉල්ලා සිටින්නේ, අලුත් මිතුර්න් හා සන්ධාන පිළිබඳව සොයා බලන ලෙසයි.”

කිදුවීම්වල ක්ෂතික හේතුව කුමක් වුවත්, තුර්කි අර්බුද්‍ය හා දුරදිග යන ප්‍රතිචාර පිළිබඳ අනතුරු ඇගෙවීම්, රතියා නැගි එන ආර්ථිකයන්ට පමනක් තොව ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකු පිළිබඳව ද අදාල වේ. එය සලකුනු කරන්නේ, ඇමරිකානු මහ බැංකුව හා අනෙකුත් ප්‍රමුඛ මධ්‍යම බැංකු විසින් ගන්නා ලද පියවර 2008 කඩාවටීමන් සමග හටගත් ගෝලිය අර්බුද්‍යයෙන් ගේමතු කළ ධන්ස්වර ආර්ථිකයේ ප්‍රතිචාරයේදී සිටින් භතර ගුනයකින් ඉහළ ගොස් තිබේ.

පොලී අනුපාත වාර්තාගත පහත් මට්ටම් කරා ගෙන එමින් බොලර් ට්‍රිලියන ගනනක් මුදල් වෙළඳපොලවලට පොම්ප කිරීම මගින්, මුළු වත්කම් හා කොටස් මිල ගනන් ඉහළ යාමේ රැපාකාරයෙන්, ගෝලිය මුළු හා ව්‍යාපාර වලට ඉමහත් වාසි සැලැසුනි. ඇමරිකානු කොටස් වෙළඳපොල 2009 මාර්තුවේ පැවති පහත් අගයේ සිට දැන් හතර ගුනයකින් ඉහළ ගොස් තිබේ.

එහෙත් මෙය තිර්මානය කරන්නේ, දැනකයකට පෙර ඇතිවු විනාශය පරායා යන තවත් ගෝලිය බිඳ වැටීමක කොන්දේසි පමනි. එම අර්බුද්‍යයෙන් පසුව ගතවූ දස වසරේ අත්දැකීම් පෙන්නුම් කර ඇති පරිදි එය තුළුදෙනු ඇත්තේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි වහාම තියුනු කෙරෙන ප්‍රභාරයන්ටය.